

This is a section from *An Introduction to Sri Lankan Sign Language* (2007).

For more information, please go to  
[www.rohanaspecialschool.org](http://www.rohanaspecialschool.org).

# හැඟීම් Feelings

කම්මැලි  
දුක  
තරහ  
හපුරු  
හිඳිමත  
පාලු  
පුදුම  
බය  
මහනසි  
සතුටු  
සන්සුන්  
සිනාව

Angry  
Bored  
Calm  
Happy  
Laughing  
Lazy  
Nervous  
Sad  
Scared  
Sleepy  
Surprised  
Tired




සතුටු  
Happy



දුක  
Sad



හපුරු  
Angry




තරහ  
Angry




හිඳිමත  
Sleepy



පුදුම  
Surprised



සන්සුන්  
Calm



පාලු  
Bored



බය  
Scared




බය  
Nervous




සිනාව  
Laughing




මහනසි  
Tired




කම්මැලි  
Lazy




හපුරු ඇයි?  
Why are you angry?



මම සතුටුයි.  
I'm happy.



මම ඇසීමට බයයි.  
I'm scared to ask.



සිනාසෙන්නේ ඇයි?  
What are you laughing about?